

## ඔසු වවමු - ඉසුරු ලබමු

### ඉසුරු පියළි



- උද්භිද නාමය :- *Kaempferia galanga* L
- ශාක කුලය :- Zingerberace
- පොදු සිංහල නම :- ඉසුරු පියළි
- සංස්කෘත නම :- ෂට්/ සුගන්ධ වවා /
- දෙමළ නම :- කවිවෝල කිලංගු
- ඉංග්‍රීසි නම :- Java galangal / Aromatic ginger
- රෝපණ ද්රවය :- භූගත කඳ
- ඖෂධ සඳහා ගැනෙන අංග :- භූගත කඳ

### හැඳින්වීම -

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී අවශ්‍ය වන වැදගත් ඖෂධීය ශාකයකි. භූගත කඳ ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. ලංකාව තුළ මහා පරිමාණව වගා කිරීමක් දක්නට නොලැබෙයි. කුළුබඩුවක් වශයෙන් භාවිතා කිරීමට ගෙවතු වගාවක් වශයෙන් සහ සුළු පරිමාණ ගොවිපළවල්වල අතුරු බෝගයක්

වශයෙන් වගා කරයි. ආයුර්වේදයෙහි දැක්වෙන ඖෂධීය බුලත් විටෙහි ප්රධාන අංගයක් ලෙස භාවිතය පිහිටියය.

### උද්භිද විද්යාත්මක විස්තරය

ඉසුරු අයත් වන කුලයට අයත් ඒක බීජ පත් පොළොව මතුපිට වර්ධනය වන කුඩා පැළෑටියකි. පත්ර එකිනෙකට සමීපව කැටි වී ඇත. පත්ර ඕවලාකාර හැඩයෙන් යුක්ත වන අතර සුදු සහ රෝස පැහැති පුෂ්ප හට ගනී. භූගත කඳක් සහිත ශාකයක් වන අතර භූගත කඳ සහ පත්ර සුගන්ධවත්ය.

### කෘෂි විද්යාත්මක විස්තරය

ඖෂධ නිෂ්පාදනයට භූගත කඳ භාවිතා කරයි. ශුෂ්ක ශාකයක් වන නිසා ඉතා අධික හිරු එළිය, දැඩි වියලි කලාපීය තත්ත්ව වලදී ශාකයේ මතුපිට කොටස් මැරී යා හැක. එබැවින් මඳ හිරු එළිය සහිත ප්රදේශවල සාර්ථකව වගා කළ හැක. අඩි 2×2×2 වලවල් කපා එයට මතුපිට පස් කොම්පෝස්ට් 1:1 අනුපාතයට මිශ්ර කර හොඳින් මේරු භූගත කඳන් අඩි 2ක පරතරයක් සිටින සේ සිටුවීමෙන් පැල කර ගත හැක. වගාකර අවුරුදු එකක් දෙකක් අතර කාල සීමාවකදී අස්වැන්න ලබාගත හැකිය.

### අස්වනු නෙලීම හා ගබඩා කිරීම

අස්වනු වශයෙන් ලබාගන්නේ හොඳින් මේරු භූගත කඳයි. ශාකයේ පත් දුර්වලව වර්ධනය වී මිය යාමට ආසන්න වන විට අස්වනු නෙලීම ආරම්භ කළ හැක. භූගත කඳ වෙන්කර හොඳින් සෝදා කුඩා කොටස් වලට කපා හිරු එළියේ හොඳින් වියලා ගැනීමෙන් පසුව අස්වැන්න වෙළඳපළ සඳහා නිකුත් කළ හැක. කල් තබා ගැනීමේදී වියළි භාජනවල වායුරෝධක වන සේ අසුරා තබා ගැනීම සිදුකළ යුතුයි.

### වර්තමාන භාවිතය හා වෙළෙඳපොළ

### තත්ත්වය

ලංකාව තුළ මහා පරිමාණයෙන් වාණිජ වගාවක් ලෙස වගා නොකරන නිසා ඉන්දියාව වැනි රටවල් වලින් ඖෂධ නිෂ්පාදනයට ආනයනය කරනු ලබයි. වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමෙන් ඉතා හොඳ වෙළඳපළ වටිනාකමක් ලබාගත හැක. වර්තමානයේදී කිලෝවක මිල රු. 980/= - 1100/= පමණ වේ.